

2018.12.27 වන දින පෙ.ව. 10.00 ට පමණ සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ :

- 1. ගරු සභාපති - ජී. ජයන්ත රෝහණ මැතිතුමා
- 2. ගරු කාරක සභික - එස්.ඒ. ජේමරත්න මැතිතුමා
- 3. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනිද සමරවීර මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඊ.ජී. ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය
- 6. ගරු කාරක සභික - ඥාණ ප්‍රකාසම් ග්‍රන්සිස් මැතිතුමා
- 7. ගරු කාරක සභික - දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය

සභාගී නොවූ

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 5. ගරු කාරක සභික - එස්. වන්ද්‍රකුමාර් මැතිතුමා

සභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජල්තොටගේ මිය
- 4. පුස්තකාලයාධිපති - හංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 5. පුස්තකාලයාධිපති - පාදුක්ක - එම්.ජී. වන්ද්‍රත්න මයා
- 6. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය
- 7. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය
- 8. කාර්යභාර නිලධාරී - කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 9. ප්‍රධාන සංවර්ධන නිලධාරී - කේ.ජී. ශර්මිලා දුෂානි මිය
- 10. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 11. පුස්තකාල සහායක - කහහේන - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
- 12. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභා සභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

01. ලිපි ලේඛණ සලකා බැලීම.

1. හංවැල්ල, පහත්ගම, හයිලෙවල් පාර පිහිටි ලියාපදිංචි අංක කො/46/82 දරණ සැදෑ සෙවන වැඩිහිටි නිවාසය, හංවැල්ල සමාජ සේවා සංවිධානය විසින් “හංවැල්ලේ සාමාජික සිවලී ගම්මානය වෙනුවෙන් කරනු ලබන ඉල්ලීමයි” යන හිසින් යුතුව 2018.11.30 දිනැතිව ජ්‍යෙෂ්ඨ ස්ථවත් සෙනරත් මහතා (සිවලී මහතා) විසින් එතුමාට අයත් දැනට සිවලී ගම්මානය ලෙස සඳහන් භූමිය හංවැල්ල ප්‍රාදේශීය සභාව වෙත පවරා දී ඇති අතර මේ වනවිට විවිධ ගැටලු මතුව ඇති බැවින් “සිවලී ගම්මානය” ලෙසත්, ක්‍රීඩා භූමියට වෙන්කළ කොටස “සිවලී ක්‍රීඩාංගනය” ලෙසත් නම්කර කුඩා හෝ බෝඩ් එකක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් සංවර්ධන සහකාර දීපා එදිරිසිංහ මහත්මිය මඟින් වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලදී.
2. වග, වැලිකන්න, ළහිරුගම, 442/ඩී හි පිහිටි රෙඩ් ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් “ක්‍රීඩා මණ්ඩපයට විදුලිය ගැනීමට අවසර ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව 2018.12.05 දිනැතිව රෙඩ් ලයන්ස් ක්‍රීඩා සමාජයෙහි ක්‍රීඩා මණ්ඩපය ළහිරුගම ක්‍රීඩා පිටියෙහි පිහිටා ඇති අතර මේ සඳහා විදුලිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බැවින් සීතාවක ප්‍රාදේශීය සභාව සතු මෙම ක්‍රීඩා මණ්ඩපයට විදුලිය ලබාගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ක්‍රීඩා මණ්ඩපයට විදුලිය ලබාගැනීම සඳහා අවසර ලබාදීමට තීරණය කරන ලදී.
3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.පී. ස්වර්ණලතා මැතිතුමිය විසින් නිරිපොල මාතෘ සායනය පැවැත්වෙන ගොඩනැගිල්ල මරියා මාවත ප්‍රධාන පාරෙහි අද්දර පිහිටා ඇති බැවින් මෙහි ගසා ඇති දැල් වලින් මාර්ගයේ ගමන් කරන වාහනවල දූවිලි ගොඩනැගිල්ල ඇතුළතට එන බැවින් මේ සඳහා තිර රෙදි දමා ආවරණය කරදෙන ලෙසත්, ත්‍රීපෝෂ සහ අදාල ලිපිලේඛණ තබා ගැනීමට වානේ අල්මාරියක් හෝ ඒ සඳහා අදාල වන වානේ කබඩ එකක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
4. හංවැල්ල, නිරිපොල, ලබුගම පාර, 248 හි පිහිටි බ්‍රැන්ඩ්ගම්පල “පුඬුදු” ග්‍රාම සංවර්ධන සමිතිය විසින් “ළමා ක්‍රීඩා උපකරණ සවිකිරීම සඳහා ඉඩකඩ ලබාගැනීම.” යන හිසින් යුතුව 2018.09.22 දිනැතිව බ්‍රැන්ඩ්ගම්පල ග්‍රාමයේ ළමුන් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රමාණයක් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතින් ලැබී ඇති බැවින් එම උපකරණ සවිකර ගැනීම සඳහා සීතාවක ප්‍රාදේශීය සභාව සතු බ්‍රැන්ඩ්ගම්පල ක්‍රීඩා පිටියෙන් ඉඩකඩ ප්‍රමාණයක් වෙන්කර දෙන ලෙස ඉල්ලමින් 2018.09.16 දින පැවැත්වූ බ්‍රැන්ඩ්ගම්පල “පුඬුදු” ග්‍රාම සංවර්ධන සමිතියේ මහා සභා රැස්වීම් වාර්තාවේ පිටපතක් ද, එදින රැස්වීමේ අත්සන් ලේඛණයේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා ඊ.ඩී. පලිහපිටිය මහතා විසින් රචනා කරන ලද පහත සඳහන් නීතිපොත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පුස්තකාලයාධිපතිතුමියගෙන් වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

පොත් නම	වටිනාකම
i. වානිජ/ව්‍යාපාර නීතිය 1 වැනි වෙළුම	රු. 1500/-
ii. වානිජ/ව්‍යාපාර නීතිය 1 වැනි වෙළුම	රු. 1500/-
iii. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය	රු. 1500/-
iv. රට කරවන හැටි (සරල සිංහලෙන්)	රු. 500/-
v. පරිපාලන නීතිය	රු. 1500/-

6. “සුදුවැල්ල වින්සෙල් පෙර පාසල ප්‍රාදේශීය සභාවට පවරාගැනීම සම්බන්ධවයි.” යන නිසින් යුතුව 2018.12.17 දිනැතිව කලු අග්ගල, සුදුවැල්ල මහාබෝධි විහාරාධිපතිත්වය දරණ කොරියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධම්මානන්ද ධම්මිස්සර වංශාලංකාර විශ්ව කීර්ති ශ්‍රී පණ්ඩිත ආචාර්ය වෙලන්තින්තේ වාචිස්වර ස්වාමීන් වහන්සේ විසින් විහාරස්ථානයට යාබදව, විහාරස්ථානයට අයත් භූමියක පවත්වාගෙන යනු ලබන වින්සෙල් පෙර පාසල සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම පිළිබඳව ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් පවත්වන ලද ස්ථානීය පරීක්ෂණයට අදාළ වාර්තාව හා පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය විසින් 2018.11.16 දිනැතිව එවන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම හා 2019 වර්ෂයට අදාළව සිසුන් බඳවා ගැනීම සඳහා බැනරයක් ප්‍රදර්ශනය කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. හංවැල්ල, පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිතුමිය විසින් “2018 ඔක්තෝම්බර් ජාතික කියවීමේ මාසය සීතාවක ප්‍රතිභා ශී සරණිය - ශී රස වින්දන වැඩසටහන” යන නිසින් යුතුව හංවැල්ල, පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය විසින් 2018 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සීතාවක ප්‍රතිභා ශී සරණිය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, 2019 ජනවාරි මස 31 දින ප්‍රසංගය පැවැත්වීමට තීරණය කරන ලදී.

8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “අංගම්පිටිය ‘සීතාවක උයන’ ඉඩමෙහි ප්‍රජාශාලාවක් ඉදිකිරීම පිණිසයි.” යන නිසින් යුතුව 2018.12.27 දිනැතිව සීතාවක උයන ඉඩමෙහි කොටස් 60 කට වැඩි ප්‍රමාණයක සිටින පදිංචිකරුවන් සඳහා වෙන්වූ සීතාවක ප්‍රාදේශීය සභාව සතු පොදු පහසුකම් කොටසෙහි අංගම්පිටිය මැටිඋළුව, දැඩිගම්පුර, සීතාවක උයන ප්‍රදේශයන්හි ජනතාව සඳහා විශාල අඩුපාඩුවක්ව පවතින ප්‍රජාශාලාවක් ඉදිකරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වර්ණ දිලීප් කුමාර මැතිතුමා විසින් “උග්ගල්ල කොට්ඨාශය සඳහා ළමා ක්‍රීඩාපිටියක් ඉදිකිරීම පිණිසයි” යන හිසින් යුතුව 2018.12.27 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයේ පොදු පහසුකම් සඳහා වෙන් වූ පර්චස් 64 ක භූමි ප්‍රමාණයේ ඇවිදින මං තීරුවක් සහිත ළමා උද්‍යානයක් සහ ක්‍රීඩාපිටියේ කොටසක ප්‍රජාශාලාවක් ද සීතාවක ප්‍රාදේශීය සභාව මැදිහත්වී ඉදිකරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා කතුවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත් පිටපත් 5 බැගින් පුස්තකාල 5 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

පොත් නම	කර්තෘගේ නම	වටිනාකම
i. The Great Mystery of 425/- Sanerian Garden	ධර්මා එස්. සමරනායක මිය	රු.
ii. With the ghost of Sanerian Theodore		රු. 300/-
iii. විශ්ව භාස්කම්		රු. 375/-
iv. දෙනුවර අද්දර		රු. 600/-
v. රහස් තාරකාවේ අලුත්ම වික්‍රමය		රු. 375/-
vi. මාරක අනතුරක්		රු. 300/-
vii. පාතාලයේ උමං දොර		රු. 425/-
viii. තෙත් පහන දැල්වුණා		රු. 600/-
ix. ගල් ගුහාවෙන් සමුටු යෝධයා		රු. 300/-
x. පැරණි භාරත තොරතුරු නගර හා බුද්ධ භූමි සමඟ ධම්මවක්ක සූත්‍රය හා වන්දනා ගාථා	ඩී.බී.ඩී. හෙට්ටිආරච්චි මයා	රු. 300/-
xi. ගමට නමක් හැදුණු හැටි - 1	චින්තන විරාජ් ලියනගේ මයා	රු. 120/-
xii. තාත්තාගෙන් අහන්න		රු. 120/-
xiii. පුංචි අපට කතාන්දර - 1		රු. 120/-
xiv. කොහොඹ දෙව් අඩවිය		රු. 220/-
xv. අසිරිමත් යොවුන් විය		රු. 450/-
xvi. පිදෙල් කස්තෝ	කුමාරදාස බාලසූරිය මයා	රු. 400/-
xvii. සිහසුන් අරා		රු. 450/-
xviii. පණ්ඩුකාභය රජතුමා		රු. 80/-
xix. ධර්මාශෝක රජතුමා		රු. 80/-
xx. දේවානම්පියතිස්ස රජතුමා		රු. 80/-
xxi. වළගම්බා රජතුමා		රු. 80/-
xxii. ධාතුසේන රජතුමා		රු. 80/-

02. සාකච්ඡා සටහන්

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමාගේ ඉල්ලීම පරිදි පින්තවල, කිරිවාන ප්‍රජාශාලාවේ පුස්තකාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාව කැමැත්ත පලකළ අතර එම ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් යම්කිසි විරෝධතාවයක් මතු වුවහොත් එය විසඳීමට කටයුතු කරන බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා පවසා සිටින ලදී.
2. අඩුආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන වැසිකිළි ආධාර ලබාදීමේ උත්සවය 2019 ජනවාරි මස 13 වන ඉරුදින පෙ.ව. 9.00 ට කොස්ගම ඩැනී විජේසුන්දර ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
3. 2019 වර්ෂය සඳහා පෙරපාසල් ළමුන් ඇතුළත් කරගැනීම සඳහා දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන හා සියලුම පෙර පාසල් එක් දිනයකදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙසට ප්‍රජා සංවර්ධන නිලධාරී දැනුවත් කරන ලදී.
4. 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාවේ ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රජා අංශයේ අවධානය යොමුකර ඒ සඳහා අළුත් සැලසුම් සකස් කරන ලෙසට ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා විසින් අදාළ නිලධාරීන් දැනුවත් කරන ලදී.
5. පුස්තකාලය විසින් එළිදැක්වීමට නියමිත පොත සම්බන්ධයෙන් උපදේශක කාරක සභාවක් 2019 වර්ෂයේ ජනවාරි මස කැඳවා අවශ්‍ය පියවර ගන්නා ලෙස පුස්තකාලයාධිපතිතුමිය දැනුවත් කරන ලදී.
6. ගරු සභාපතිතුමාගේ සංකල්පයක් පරිදි සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාතෘසායන වලට සහභාගී වන ගර්භනී මව්වරුන් සඳහා ළදරුවාගේ හා මවගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍යතා කට්ටලයක් ලබාදීම ජනවාරි මස සිට ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටින ලදී.
7. ගංවතුරෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාව සඳහා වියළි ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය ලබාදීමේ හැකියාවක් පවතින්නේ නම් එම ද්‍රව්‍ය කොට්ඨාශවල මන්ත්‍රීතුමා හරහා රැස්කර ලබාදීමට කටයුතු කරන ලෙස දැනුවත් කරන ලදී.
8. සීතාවක ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන බෝ නොවන රෝග හඳුනා ගැනීමේ වැඩසටහන 2018 දෙසැම්බර් මස 29 දින උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට දන්වා සිටින ලදී.